



ජාතික ඉතිරිකිරීමේ බැංකුව

මූල්‍ය ප්‍රකාශන

2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා

AAA

මූල්‍ය උපකරණ අගය කිරීමේ පදනම මත විශ්ලේෂණය - බැංකුව

අ. බැංකුව - 2024.12.31 දිනට (විගණනය කළ)

	මුළුමනේ සහ වර්ගය	මූල්‍ය අග්‍රාම මිලිනි සාධාරණ අගයට නම් කළ	වෙනත් විස්තීර්ණ ආදායම් මිලිනි සාධාරණ අගයට නම් කළ	එකතුව
රුපියල් දහස් වලින්				
වත්කම්				
මුදල් සහ මුදල් සමානායන්	8,358,742	-	-	8,358,742
මහ බැංකු සමග ඇති ශේෂ	357,054	-	-	357,054
බැංකුවල ඇති තැන්පතු	14,794,637	-	-	14,794,637
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	9,131	-	9,131
ණය සහ අත්තිකාරම්	532,379,013	-	-	532,379,013
ණය උපකරණ	1,039,034,572	20,874,049	47,900,345	1,107,808,966
හිමිකම් උපකරණ	-	212,732	5,568,833	5,781,565
මුළු මූල්‍ය වත්කම්	1,594,924,018	21,095,912	53,469,178	1,669,489,108

රුපියල් දහස් වලින්	මුළුමනේ සහ වර්ගය	මූල්‍ය අග්‍රාම මිලිනි සාධාරණ අගයට නම් කළ	එකතුව
වගකීම්			
බැංකුවලට ගෙවිය යුතු	487,521	-	487,521
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	258,409	258,409
මූල්‍ය වගකීම්			
තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	1,556,270,863	-	1,556,270,863
ණය සූරැකුම්පත් හිමියන්ට ගෙවිය යුතු	-	-	-
වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු	48,190,057	-	48,190,057
නිකුත් කල ණය සූරැකුම්පත්	16,966,482	-	16,966,482
මුළු මූල්‍ය වගකීම්	1,621,914,923	258,409	1,622,173,332

ආ. බැංකුව - 2023-12-31 දිනට (විගණනය කළ)

	මුළුමනේ සහ වර්ගය	මූල්‍ය අග්‍රාම මිලිනි සාධාරණ අගයට නම් කළ	වෙනත් විස්තීර්ණ ආදායම් මිලිනි සාධාරණ අගයට නම් කළ	එකතුව
රුපියල් දහස් වලින්				
වත්කම්				
මුදල් සහ මුදල් සමානායන්	9,508,563	-	-	9,508,563
මහ බැංකු සමග ඇති ශේෂ	246,998	-	-	246,998
බැංකුවල ඇති තැන්පතු	22,576,750	-	-	22,576,750
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	924	-	924
ණය සහ අත්තිකාරම්	526,520,530	-	-	526,520,530
ණය උපකරණ	943,704,684	16,923,123	58,894,210	1,019,522,017
හිමිකම් උපකරණ	-	825,378	3,030,202	3,855,580
මුළු මූල්‍ය වත්කම්	1,502,557,525	17,749,425	61,924,412	1,582,231,362

රුපියල් දහස් වලින්	මුළුමනේ සහ වර්ගය	මූල්‍ය අග්‍රාම මිලිනි සාධාරණ අගයට නම් කළ	එකතුව
වගකීම්			
බැංකුවලට ගෙවිය යුතු	8,984,779	-	8,984,779
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	201	201
මූල්‍ය වගකීම්			
තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	1,482,532,430	-	1,482,532,430
ණය සූරැකුම්පත් හිමියන්ට ගෙවිය යුතු	-	-	-
වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු	61,611,014	-	61,611,014
නිකුත් කළ ණය සූරැකුම්පත්	23,806,514	-	23,806,514
මුළු මූල්‍ය වගකීම්	1,576,934,737	201	1,576,934,938

ණය හා අත්තිකාරම් සහ හානිකරණ විශ්ලේෂණය (විගණනය කළ)

	බැංකුව		සමුහය	
	2024.12.31 දිනට	2023.12.31 දිනට	2024.12.31 දිනට	2023.12.31 දිනට
රුපියල් දහස් වලින්				

හිමැවුම් වශයෙන් දළ ණය සහ අත්තිකාරම්

හිමැවුම් වශයෙන් දේශීය මුදල් ඒකක

ලැබිය යුතු කල් බදු වාරික හා තුලී පිට ගැනුම්	-	-	25,911	74,111
කාලීන ණය	380,863,516	425,243,957	382,389,974	426,872,470
උකස් ණය	119,692,775	94,935,475	119,692,803	94,935,503
අනෙකුත් ණය				
රජයට දුන් ණය	-	-	-	-
ප්‍රතිවැකුණුම් හිමිප්‍රම් මත මිලදී ගත් සූරැකුම්පත්	40,930,913	9,698,614	35,762,112	6,356,234
ස්වයං මණ්ඩල ණය	16,307,926	15,219,547	16,648,714	15,557,481

උප එකතුව	557,795,130	545,097,593	554,519,514	543,795,799
----------	-------------	-------------	-------------	-------------

හිමැවුම් වශයෙන් විදේශීය මුදල් ඒකක

කාලීන ණය	3,518,569	3,800,309	3,518,569	3,800,309
දළ ණය සහ අත්තිකාරම්	561,313,699	548,897,902	558,038,083	547,596,108
අඩු කළා :				
අදියර 1 යටතේ සමුච්චිත හානිකරණය	(4,700,749)	(4,426,656)	(4,703,623)	(4,435,168)
අදියර 2 යටතේ සමුච්චිත හානිකරණය	(2,129,055)	(3,501,809)	(2,133,932)	(3,525,267)
අදියර 3 යටතේ සමුච්චිත හානිකරණය	(22,104,882)	(14,448,907)	(23,485,206)	(15,826,569)

ණය හා අත්තිකාරම් ඔද්දීම අගය	532,379,013	526,520,530	527,715,322	523,809,104
-----------------------------	-------------	-------------	-------------	-------------

වර්ෂය තුළ හානිකරණයේ සංචලනය

අදියර 1 යටතේ				
ආරම්භක ශේෂය	4,426,656	4,691,568	4,435,168	4,713,720
ආදායම් ප්‍රකාශයට අයකිරීම් / (ලැබීම්)	274,093	(264,912)	268,455	(278,552)

අවසාන ශේෂය	4,700,749	4,426,656	4,703,623	4,435,168
------------	-----------	-----------	-----------	-----------

අදියර 2 යටතේ				
ආරම්භක ශේෂය	3,501,809	2,623,411	3,525,267	2,666,511
ආදායම් ප්‍රකාශයට අයකිරීම් / (ලැබීම්)	(1,372,754)	878,398	(1,391,335)	858,756

අවසාන ශේෂය	2,129,055	3,501,809	2,133,932	3,525,267
------------	-----------	-----------	-----------	-----------

අදියර 3 යටතේ				
ආරම්භක ශේෂය	14,448,907	9,913,436	15,826,569	11,370,985
ආදායම් ප්‍රකාශයට අයකිරීම් / (ලැබීම්)	7,698,282	4,581,239	7,710,325	4,515,514
වර්ෂය තුළ කපාහැරීම්	(42,307)	(45,768)	(42,307)	(48,022)
වෙනත් සංචලන	-	-	(9,381)	(11,908)

අවසාන ශේෂය	22,104,882	14,448,907	23,485,206	15,826,569
------------	------------	------------	------------	------------

මුළු හානිකරණය	28,934,686	22,377,372	30,322,761	23,787,004
---------------	------------	------------	------------	------------

තැන්පත් විශ්ලේෂණය (විගණනය කළ)				
	බැංකුව		සමුහය	
	2024.12.31 දිනට	2023.12.31 දිනට	2024.12.31 දිනට	2023.12.31 දිනට
රුපියල් දහස් වලින්				
හිමැවුම් වශයෙන් - දේශීය මුදල් ඒකක				
ඉල්ලුම් තැන්පතු (රුංගම ගිණුම්)	-	-	-	-
ඉතුරුම් තැන්පතු	296,756,417	272,105,884	296,848,996	272,209,539
ස්ථාවර තැන්පතු	1,233,892,594	1,183,553,741	1,234,211,070	1,183,868,684
උප එකතුව	1,530,649,011	1,455,659,625	1,531,060,066	1,456,078,223
හිමැවුම් වශයෙන් - විදේශීය මුදල් ඒකක				
ඉල්ලුම් තැන්පතු (රුංගම ගිණුම්)	-	-	-	-
ඉතුරුම් තැන්පතු	5,788,396	6,100,268	5,788,396	6,100,268
ස්ථාවර තැන්පතු	19,833,456	20,772,537	19,833,456	20,772,537
උප එකතුව	25,621,852	26,872,805	25,621,852	26,872,805
එකතුව	1,556,270,863	1,482,532,430	1,556,681,918	1,482,951,028

මූල්‍ය උපකරණ අගය කිරීමේ පදනම මත විශ්ලේෂණය - සමුහය

ඇ. සමුහය - 2024.12.31 දිනට (විගණනය කළ)

	මුළුමනේ සහ වර්ගය	මූල්‍ය අග්‍රාම මිලිනි සාධාරණ අගයට නම් කළ	වෙනත් විස්තීර්ණ ආදායම් මිලිනි සාධාරණ අගයට නම් කළ	එකතුව
රුපියල් දහස් වලින්				
වත්කම්				
මුදල් සහ මුදල් සමානායන්	8,544,416	-	-	8,544,416
මහ බැංකු සමග ඇති ශේෂ	357,117	-	-	357,117
බැංකුවල ඇති තැන්පතු	14,794,637	-	-	14,794,637
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	54,892	-	54,892
ණය සහ අත්තිකාරම්	527,715,322	-	-	527,715,322
ණය උපකරණ	1,048,965,769	46,536,796	49,366,765	1,144,869,330
හිමිකම් උපකරණ	-	212,732	5,939,747	6,152,479
මුළු මූල්‍ය වත්කම්	1,600,377,261	46,804,420	55,306,512	1,702,488,193

රුපියල් දහස් වලින්	මුළුමනේ සහ වර්ගය	මූල්‍ය අග්‍රාම මිලිනි සාධාරණ අගයට නම් කළ	එකතුව
වගකීම්			
බැංකුවලට ගෙවිය යුතු	487,521	-	487,521
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	258,409	258,409
මූල්‍ය වගකීම්			
තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	1,556,681,918	-	1,556,681,918
ණය සූරැකුම්පත් හිමියන්ට ගෙවිය යුතු	-	-	-
වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු	66,049,093	-	66,049,093
නිකුත් කළ ණය සූරැකුම්පත්	17,039,651	-	17,039,651
මුළු මූල්‍ය වගකීම්	1,640,258,183	258,409	1,640,516,592

ඈ. සමුහය - 2023-12-31 දිනට (විගණනය කළ)

	මුළුමනේ සහ වර්ගය	මූල්‍ය අග්‍රාම මිලිනි සාධාරණ අගයට නම් කළ	වෙනත් විස්තීර්ණ ආදායම් මිලිනි සාධාරණ අගයට නම් කළ	එකතුව
රුපියල් දහස් වලින්				
වත්කම්				
මුදල් සහ මුදල් සමානායන්	9,546,756	-	-	9,546,756
මහ බැංකු සමග ඇති ශේෂ	247,232	-	-	247,232
බැංකුවල ඇති තැන්පතු	23,618,966	-	-	23,618,966
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	11,231	-	11,231
ණය සහ අත්තිකාරම්	523,809,104	-	-	523,809,104
ණය උපකරණ	953,056,324	39,363,784	59,459,820	1,051,879,928
හිමිකම් උපකරණ	-	825,378	3,234,699	4,060,077
මුළු මූල්‍ය වත්කම්	1,510,278,382	40,200,393	62,694,519	1,613,173,294

රුපියල් දහස් වලින්	මුළුමනේ සහ වර්ගය	මූල්‍ය අග්‍රාම මිලිනි සාධාරණ අගයට නම් කළ	එකතුව
වගකීම්			
බැංකුවලට ගෙවිය යුතු	15,399,100	-	15,399,100
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	-	201	201
මූල්‍ය වගකීම්			
තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	1,482,951,028	-	1,482,951,028
ණය සූරැකුම්පත් හිමියන්ට ගෙවිය යුතු	-	-	-
වෙනත් ණය ගැනීම් සඳහා ගෙවිය යුතු	72,891,598	-	72,891,598
නිකුත් කළ ණය සූරැකුම්පත්	23,879,683	-	23,879,683
මුළු මූල්‍ය වගකීම්	1,595,121,409	201	1,595,121,610

මුදල් ප්‍රවාහ ප්‍රකාශය (විගණනය කළ)				
	බැංකුව		සමුහය	
	2024 රු. '000	2023 රු. '000	2024 රු. '000	2023 රු. '000
දෙසැම්බර් 31 දිනට අවසන් වන වර්ෂය සඳහා				
මෙහෙයුම් කටයුතුවලින් ලත් මුදල් ප්‍රවාහයන්				
පොලී ලැබීම්	202,040,657	213,131,665	207,054,865	217,040,151
පොලී ගෙවීම්	(141,113,474)	(214,047,888)	(120,872,004)	(215,725,905)
මුදල් කොමිස් ලැබීම්	1,750,558	1,276,369	1,756,353	1,288,229
වෙළඳ ආදායම්	1,319,972	3,025,719	2,050,386	3,864,848
ස්වයං මණ්ඩලයට ගෙවීම්	(19,229,579)	(13,670,876)	(19,753,044)	(13,985,920)
මූල්‍ය ස්වයං මත වෙනසකු කළ අගය මත බදු සහ සමාජ ආරක්ෂණ දායක බදු	(9,495,582)	(1,676,459)	(10,045,524)	(2,452,649)
වෙනත් මෙහෙයුම් කටයුතු වලින් ලැබීම්	341,384	263,012	351,186	347,353
වෙනත් මෙහෙයුම් කටයුතු සඳහා ගෙවීම්	(6,999,833)	(6,962,648)	(7,212,338)	(7,076,615)
මෙහෙයුම් වත්කම් හා වගකීම් වෙනස් වීම්ට පෙර මෙහෙයුම් ලාභය	28,614,103	(18,661,106)	53,329,880	(16,700,508)
මෙහෙයුම් වත්කම් වල (වැඩිවීම්) / අඩුවීම්				
බැංකුවල ඇති තැන්පතු	7,060,549	(11,652,088)	8,026,324	(12,248,452)
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	(241,327)	80,310	(276,780)	77,223
ලාභ හෝ අලාභ පිණිස කාඩ්පතේ අගයට පවතින මූල්‍ය වත්කම්	(3,106,029)	(3,521,905)	(6,325,589)	(15,034,040)
ක්‍රමිකණ අගයට පවතින මූල්‍ය වත්කම් - ණය හා අත්තිකාරම්	(15,430,619)	23,620,755	(13,466,139)	26,461,823
ක්‍රමිකණ අගයට පවතින මූල්‍ය වත්කම් - ණය හා වෙනත් උපකරණ	(91,233,762)	(13,316,612)	(91,744,837)	(13,853,444)
මූල්‍ය ආයෝජන වැඩිහීණ හා පරිනත වීම මත ලැබීම්	-	-	-	-
වෙනත් වත්කම්	17,754,749	(2,500,591)	17,794,102	(2,482,936)
	(85,196,439)	(7,290,131)	(85,992,919)	(17,079,826)

මෙහෙයුම් වගකීම් වල වැඩිවීම් / (අඩුවීම්)	(2019/2020)	(2018/2019)	(2019/2020)	(2018/2019)
බැංකුවලට ගෙවිය යුතු	(8,750,000)	4,750,000	(20,625,367)	2,518,067
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	258,208	201	258,208	201
ක්‍රමිකණ අගයට ඇති මූල්‍ය වගකීම් - තැන්පත්කරුවන්ට ගෙවිය යුතු	85,708,062	9,809,431	85,696,513	11,156,350
ක්‍රමිකණ අගයට ඇති මූල්‍ය වගකීම් - ණය පූරකම්පත් හිමියන්ට ගෙවිය යුතු	-	-	-	-
ක්‍රමිකණ අගයට ඇති මූල්‍ය වගකීම් - වෙනත් ණයලැබී සඳහා ගෙවිය යුතු	(12,579,138)	44,462,152	(23,170,978)	53,457,442
නිකුත් කර ණය පූරකම්පත්	(6,323,000)	-	(6,323,000)	3,617
වෙනත් වගකීම්	(5,895,370)	2,109,889	(5,757,565)	2,073,966
	52,418,762	61,131,673	30,077,811	69,209,643
ආදායම් බිඳ පෙර මෙහෙයුම් කටයුතු වලින් ලුත් ශුද්ධ මුදල් ප්‍රවාහය	(4,163,534)	35,180,436	(2,585,228)	35,429,309
ආදායම් බැර පෙරමුණ	(5,395,397)	(2,403,112)	(5,637,408)	(2,739,667)

1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත අනුව, එම බැංකුවේ ඔබේ ඉතුරුම් සහ ඒ මත පොලිය සඳහා රජයේ වගකීම සහතික කරයි.